



මහා මාර්ග අමාත්‍යාංශය

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ මාර්ග ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කළමනාකරණ සහකාර, රියදුරු සහ කාර්යාල සහායක යන තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01. තනතුරු සඳහා සුදුසුකම් සහ පළපුරුද්ද

කළමනාකරණ සහකාර

- අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුය. යහපත් චරිතයකින් යුක්ත විය යුතුය.
- අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය භයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වීම.
- අ.පො.ස.(උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන් ගෙන් එකවර සමත්වීම

රියදුරු

- 9 වැනි වසර සමත්වීම
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිකුත් කළ (වාහන පංති සී සහ සී1) රිය පැදවීමේ බලපත්‍රය සමග වසර තුනක සේවා පළපුරුද්දක් බඳවා ගන්නා දිනට විය යුතුය.

කාර්යාල සහායක

- අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 18ට වැඩි හා 45ට අඩු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
- අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයන් 06ක් සම්මාන 02ක් සහිතව සමත් වී තිබිය යුතුය.

02. පොදු කොන්දේසි

- මුදල් අමාත්‍යාංශය විසින් 2019.03.05 දින නිකුත් කරන ලද කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක. 1/2019 හි දක්වා ඇති විධිවිධාන අනුව බඳවා ගැනීම, වැටුප්, ප්‍රතිලාභ සහ වෙනත් සේවා කොන්දේසි වනු ඇත.

- තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් සහ වෙනත් චක්‍රලේඛ තත්වයන් මත පදනම් වේ.
- මේ සමග දක්වා ඇති ආකෘතියට අනුව සියලුම අයදුම්පත් ගොනු කළ යුතු අතර අදාළ ලේඛනවල සියලුම පිටපත් එවිය යුතුය
- එක් තනතුරකට වඩා ඉල්ලුම් කරන්නේ නම්, එක් එක් තනතුර සඳහා වෙන වෙනම අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

03. වැටුප:

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කළමනාකරණ සේවා චක්‍ර ලේඛ අංක 1/2019 මත වැටුප් හා දීමනා ගෙවනු ලැබේ.

04. රැකියා කොන්දේසි :

- පත්වීම කොන්ත්‍රාත් පදනම මත වන අතර මුලදී එය වසරක කාලයක් සඳහා වේ. කාර්ය සාධනය මත පදනම්ව දීර්ඝ කිරීම සලකා බලනු ලැබේ.
- අයදුම්කරු දැනටමත් රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනයක ස්ථිර තනතුරක් දරන්නේ නම්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 1/2019 චක්‍ර ලේඛයේ 2.3.3 ඡේදයේ සඳහන් නිදහස් කිරීමේ පදනම අනුව නිත්‍ය තනතුරෙහි පත් කිරීමේ බලධාරියා විසින් සිදු කරනු ලබන නිර්දේශය සහ නිවැරදි මුදා හැරීමේ පදනම සලකා බලා පත්කිරීම සිදු කරනු ලැබේ.
- අයදුම්පත් නිසියාකාරව සම්පූර්ණ කර නොමැති හෝ අයදුම්පත් කැඳවීමේ දී ඉල්ලා ඇති සුදුසුකම් සහ වෙනත් අවශ්‍යතා සපුරා නොමැති අය පත්වීම් සඳහා සලකා බලනු නොලැබේ.
- පත් කිරීම හෝ නොකිරීමේ තීරණය චක්‍රලේඛ සහ වෙනත් විධිවිධාන අනුව අමාත්‍යාංශ ලේකම්වරා සතු වේ.

05. ආයතන ප්‍රධානියාගේ නිර්දේශය

දැනටමත් රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනවල ස්ථිර තනතුරක් දරන අයදුම්කරු අදාළ අයදුම්පත් අදාළ ආයතනයේ ප්‍රධානියා හරහා එවිය යුතු අතර කළමනාකරණ සේවා චක්‍ර ලේඛ අංක.0/2019 හි 2.3. ඡේදයට අනුව නිත්‍ය තනතුරෙන් නිදහස් කර නිදහස් කිරීමේ පදනම නිර්දේශ කළ යුතුය. (එසේ නොමැති නම් අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

2.3.3 (ඒ) පුරුණ වැටුප් සහිත නිවාඩු පදනමක් යටතේ පූර්ණ කාලීන නිදහස් කිරීම - අවුරුදු 5 යි

(බී) වැටුප් රහිත පදනමක් යටතේ පූර්ණ කාලීන නිදහස් කිරීම - අවුරුදු 5 යි

(සී) වැඩ බැලීමේ පදනම මත නිදහස් කිරීම - කාල සීමාවක් නැත

06. අයදුම්පත් ඉදිරිපත් කිරීම

අධ්‍යාපන සුදුසුකම්, සේවා පලපුරුද්ද සහ වෙනත් අදාළ තොතුරු සමඟ ඇමුණුමෙහි සඳහන් ආකෘතියට අනුව නිසි පරිදි පුරවන ලද අයදුම්පත්, vacanciespaeh@gmail.com දරණ අපගේ විද්‍යුත් තැපෑලෙන් 2021.07.07 දින හෝ ඊට පෙර එවිය යුතු ය. දැනටමත් රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ සංවිධානයේ ප්‍රධානියා හරහා නිර්දේශ සමඟ එවිය යුතුය.(එසේ නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

ඇමුණුම් 1 - අයදුම්පතෙහි ආකෘතිය

ලේකම්

මහාමාර්ග අමාත්‍යාංශය